



සුක්ෂ්ම මූල්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා දුප්පතුන් නගා සිටුවීම

ආරක්ෂිත ජාල හා මූල්‍ය සේවාවන් සම්බන්ධ කිරීම

සුක්ෂ්ම මූල්‍ය සේවාවන්

The Consultation Group of Assist the Poor (CGAP) යනු සංවර්ධන ආයතන 33 කින් සැදුම්ලත් මූල්‍යානන සමූහයක් වන අතර මෙය මගින් සුක්ෂ්ම මූල්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් ලබා දෙයි.
www.cgap.org

CGAP ආයතනයෙහි Syed Hashemi සහ Richard Rosenberg යන අය විසින් මෙම සටහන ඉදිරිපත් කර ඇත.

පරිවර්ථන දායකත්වය : GTZ - ProMiS ව්‍යාපෘතිය



gtz



දුලක්කගහ සිටහන

සුඤ්ඤ මූලය සේවාවන් ලබා ගැනීම සඳහා දුප්පතුන් හඟා සිටුවීම ආරක්ෂිත ජාලයන් හා මූලය සේවාවන් සම්බන්ධ කිරීම.

සුඤ්ඤ මූලය සේවාවන් දුප්පතුන් සඳහා ලබා දෙනවාද ?

සුඤ්ඤ මූලය - හෝ දුප්පතුන් සඳහා විධිමත් මූලය සේවාවන් මගින් කිරසාර ලෙස ජනතාවගේ දිළිඳුභාවයට එරෙහිව සටන් කිරීම සඳහා උපකාරී වේ. දිළිඳු ජනතාව ණය මුදල්, කැමිපතු සහ වෙනත් මූලය සේවාවන්, ඔවුන්ගේ අවදානම් බව අඩුකර ගැනීමට, අවස්ථාවක් ලබා ගැනීමට සහ ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීම සඳහා යොදා ගනු ලබයි. සුඤ්ඤ මූලය සේවාවන් මගින් පාසැල් අධ්‍යාපනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කාන්තාවන් බලගැන්වීම යන කරුණු සඳහා වක්‍ර ලෙස දායකත්වය සපයනු ලබයි. කෙසේ නමුත් සමාජ ආර්ථික පරිමාණයේ පහළම තලයේ සිටින "අන්ත දුප්පත්" කොටසට අයත් ප්‍රජාව වෙත සුඤ්ඤ මූලය සේවාවන් ලඟාවන්නේ නැත.

සුඤ්ඤ මූලය සේවාවන් පවතින්නේ ඉතා දුප්පත් අය වෙනුවෙන් ද යන්න මේ දිනවල බොහෝ සංවාද පවතී. දිනක ආදායම එක් ඇමරිකානු ඩොලරයකට වඩා අඩු වන පුද්ගලයින් මිලියන ගණනක් වෙසෙන අතර (අන්ත දුගී) ඔවුන්ටද සුඤ්ඤ මූලය ආයතන මගින් සේවාවන් සලසයි. එසේම සුඤ්ඤ මූලය ආයතන කිහිපයක් විසින් දිළිඳුකමේ පරිමාණයෙහි යටම කොටසේ වෙසෙන "අන්ත දුගී" සේවාවලාභීන් වෙත ලඟා වී ඇත. ඉතා දිළිඳු සේවාවලාභීන් වෙත ලඟා වීම අරමුණු කරගත් සුඤ්ඤ මූලය ආයතනවල ද එයට සහභාගී කර ගැනීමට නොහැකි තරම්ම දුප්පතුන් සිටින අවස්ථා ඇත. උදාහරණ ලෙස සුඤ්ඤ මූලය ආයතන ඉතා දැඩිලෙස ඉතාමත් දුප්පත් ජනතාව වෙත සේවය කිරීම අරමුණු කරගත් බංගලාදේශයෙහි ද දුප්පත් බවේ දෙවන අවස්ථාවේ සිටින පංචමනය කුළු සිටින කණ්ඩායම් සුඤ්ඤ මූලය ආයතන විසින් ඉලක්ක කර ඇත. අන්ත දුගී අය සිටින පංචමනයන්ගෙන් එය ඉතාමත් අඩු අගය වේ. සුඤ්ඤ මූලය ආයතන වල සේවාවන් අන්ත දුගී ජන කොටස වෙත යොමු වී නොමැත. ඒ කුමක් නිසා ද ?

ණය ලබා ගැනීමට දුප්පත් ජනතාව මැලිකමක් දැක්වීමට එක් හේතුවක් ලෙස ණය ලබා ගැනීම ඔවුන්ට උදව්වක් වෙනුවට තවත් ජීවිතයක් දෙයක් ලෙස දැකීම සිතිය හැකිය. විශ්වාසනීය ආදායම් මාර්ගයක් නොමැති කාන්තාවක් විසින් ඇයට මාසිකව හෝ සතිපතා නැවත ගෙවීමක් කිරීමට සිදුවීම අවදානමෙන් මිදීම වෙනුවට තව තවත් අවදානමට ගොදුරු වීමේ හේතුවක් ලෙස දකිනු ඇත. ණය මුදල මගින් සිදුකරන ඇයගේ ආයෝජන කුලීන් නව සුළු ව්‍යාපාරය නගා සිටියත්, ඇයගේ ආදායම් ඉහළ නැගුණත්, ආරම්භක ව්‍යාපාර අසාර්ථක වීම සඳහා ඇති ඉහළ අවදානම් ප්‍රතිශතය නිසා මගින් බොහෝ අන්ත දුගී පුද්ගලයින් ණය ගැනීමෙන් තොරව වුවද ඔවුන්ගේ ජීවිතවල කිබෙන අවදානම විශාල වේ. අවිවාදයෙන්ම මේවා අතුරින් සමහරක් හිතකාමනට හේතුව විශ්වාසයක් නොමැතිකම විනා අන්තිසිවක් නොවන නමුත් ඔවුන්ගේ තත්වය පිළිබඳ වඩාත් සාර්ථක නිගමන ලබා දිය හැක්කේ දුප්පතුන්ටම වේ.

අහිත් අතට, මේ වන විටත් විශ්වාසනීය ආදායම් මාර්ගයක් නොමැති ඉතා දුප්පත් කාන්තාවන් ණය මුදලක් ලබා ගැනීමට කැමැත්තක් දැක්විය හැකිය. කණ්ඩායම් ක්‍රමය යොදා ගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් තුළ අහිකුත් කාන්තාවන් ඇයගේ ණය මුදල සඳහා ඇප වීමෙන් ඔවුන්ගේ අවදානම ඉහළ නංවා ගැනීමට කැමැත්තක් නොදැක්විය හැකිය. ණය මුදලක් ලබා ගැනීමෙන් එම පුද්ගලයා විසින්ම ඉවත් වීම සහ කණ්ඩායම විසින් බැහැර කිරීමට අමතරව සමහර අවස්ථාවලදී සුක්ෂම මූල්‍ය ආයතනයෙහි ප්‍රතිපත්තීන් විසින් ද ඔවුන්ව බැහැර කරනු ලබයි. මක්නිසාද යත් බොහෝ සුක්ෂම ණය දේපල මගින් ආවරණය නොකරන බැවින් කල් පසු ණය ප්‍රතිශතය ඉතා අඩු මට්ටමකින් පවත්වා නොගතහොත් ඉතා ඉක්මනින්ම පාලනය කළ නොහැකි උග්‍ර තත්වයකට පත්වන බව සුක්ෂම මූල්‍ය ආයතන විසින් සොයාගෙන ඇත. නිවැරදිවම ආරම්භක සුක්ෂම ණය ඉතා අවදානම් සහිත වන බැවින්, ව්‍යාතිරේකයන් කිහිපයක් හැරුණු කොට සුක්ෂම මූල්‍ය ආයතන විසින් ක්ෂුද්‍ර ව්‍යාපාර වලට අවතීන් වීක්වූ නව ව්‍යාපාරය සාර්ථක නොවූහොත් ණය මුදල ගෙවීම සඳහා වෙනත් ආදායම් මාර්ග නොමැති සේවලාභීන්ට ණය ලබා දුන හොත් ණය ආපසු නොගෙවීම පාලනය කළ හැකි සීමාවක පවත්වා ගෙන යාමට නොහැකි බව හඳුනාගෙන ඇත. සුක්ෂම මූල්‍ය ආයතනය පවත්වාගෙන යෑමටත්, වර්ධනය වන දුප්පත් සේවලාභීන් පිරිසට අනාගත සේවාවන් සැපයීමටත්, අවශ්‍ය නම් ඉහත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම තර්කාන්විත වන නමුත් මෙම ප්‍රතිපත්තිය මත ස්ථිරව කටයුතු කිරීම මගින් සමහරක් දුප්පත් සේවා ලාභීන් මූල්‍ය සේවාවන් වෙතින් බැහැර කිරීම සිදුකරනු ලබයි.

මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ ලබා ගන්නා ණය හෝ තැම්පත් සේවාවන් ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට පෙර ආහාර, සහනාධාර හෝ සහතික කළ සේවා නියුක්තියක් ආදී මූල්‍ය නොවන සේවාවන් දුප්පතුන් සඳහා අත්‍යවශ්‍යයන්ම ලබා දිය යුතු බවයි. සුක්ෂම මූල්‍ය ආයතන විසින් මූල්‍ය සේවාවන් ලබා දීම පිළිබඳව පමණක් අරමුණු කරගනිමින්, පෝෂණය, සෞඛ්‍ය සහ පුහුණු කටයුතු ආදී මූල්‍ය නොවන සේවාවන්

වලින් වැලකෙමින් හෝ අවම වශයෙන් වෙනත් සේවක පිරිසක් සිටින වෙන්වූ දෙපාර්තමේන්තුවක් පවත්වා ගනිමින් එම සේවාවන් සුක්ෂම ණය සේවාවලින් වෙන්කර පවත්වාගෙන යාම හෝ සිදු කළ හැකිය. කාර්යක්ෂමතාවය සහ අරමුණු පිළිබඳ ගැටළුවලට අමතරව, එකම දෙපාර්තමේන්තුව මගින් ණය මුදල් ආපසු ගෙවීම සඳහා

බලකර සිටින අතර සමාජ සේවා, කටයුතු සඳහා ආධාර මුදල් ලබා දීමට මැදිහත් වීම මගින් සේවලාභීන් ව්‍යාකූල තත්වයකට පත් විය හැකිය.

සේවලාභීන්, ණය ලබාගන්නා කණ්ඩායම් සහ සුක්ෂම මූල්‍ය ආයතන මගින් සිදුකරන මෙවැනි තෝරා ගැනීම් සාමාන්‍යයෙන් නිවැරදි වන අතර මෙම පත්‍රිකාව මගින් එම ක්‍රියාමාර්ගයන් හි ප්‍රතිඵලයන් තත්වයන් අනුමත නොකරයි. නමුත් තවමත් එහි ප්‍රචලය වී ඇත්තේ අන්ත දුප්පත් අය වනම් වෙනත් කණ්ඩායම් වලට වඩා උපකාර අවශ්‍ය සහ එම උපකාර ඉක්මනින් ලබා දීම අවශ්‍ය අය සඳහා දුර්ලභ ව්‍යාතිරේකයන් කිහිපයක් හැරුණු කොට සුක්ෂම මූල්‍ය ආයතනයන්ද පහළම තලයේ සිටින අන්ත දුප්පත් පිරිස සඳහා සේවාවන් සැපයීමට කැපවීමෙන් කටයුතු කරනු ලබයි. නමුත් සේවාවන් ලබා දීමට සුක්ෂම මූල්‍ය ආයතනවලට ඇති හැකියාවන් සීමා වී ඇත.

ජනතාවට උපකාර කිරීම සඳහා ඇති එකම මග සුක්ෂම මූල්‍ය සේවාවන් පමණක්ම නොවේ. " ආරක්ෂිත ජාල වැඩසටහන්" ආදිය මෙම හේතූන් සඳහාද දුප්පතුන්ගේ අවශ්‍යතාවයන් සඳහා ද සාමාන්‍යයෙන් යෝග්‍ය වේ. සුදුසු මූල්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා ඉතාමත් දුප්පත් ජනතාවට උදව් කළ හැකි එක් මාර්ගයක් ලෙස අවසානයේදී අතිශයින් දුප්පත් ජනතාවට මූල්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ආරක්ෂිත ජාල වැඩසටහන් ආරම්භ කිරීම දැක්විය හැකිය. මෙම ඉලක්කගත සටහන මගින් සිද්ධීන් කිහිපයක් පිළිබඳව ගවේශනය කරන අතර එහිදී ඉතා දුප්පත් ජනතාව සම්බන්ධ, දායක මුදල් මගින් ක්‍රියාත්මක ආරක්ෂිත ජාල ඇත්තේ කොහේද? රැකියා, ආහාර, ආධාර, පුහුණු ආදී මූල්‍ය නොවන සේවාවන් ඔවුනට ලැබෙනවා ද? එසේම ඔවුන් දැනට සිටින දිළිඳුකමේ මට්ටමින් ඉහළට පැමිණ සුදුසු මූල්‍ය සේවාවන් ලබාගත හැකි මට්ටමකට පැමිණීමට උදව් කරනවාද යන්න පිළිබඳ අවධානය යොමුකරනු ලබයි. මෙම උදාහරණ මගින් පහත දැක්වෙන ගැටළු මතුකර දක්වයි. දුප්පතුන්ට මූල්‍ය සේවාවන් මගින් උදව් කළ හැකිද? එසේ නම් කෙසේද? සහ පරිත්‍යාග ලබන දුප්පතුන්ට සුක්ෂම මූල්‍ය සේවාවන් නිදහස් ලෙස ලබා ගත හැකි තත්වයකට "උසස්" විය හැකිද?

ආරක්ෂිත ජාල වැඩසටහන් තුලට සුක්ෂම මූල්‍ය සේවාවන් සම්බන්ධ කළ හැකිද?

සමාජ ආරක්ෂණ වැඩසටහන් මගින් මැදිහත් වීම් රැසක් තුළින්ම දුප්පතුන් සඳහා ආර්ථික සහ සමාජීය සුරක්ෂිතභාවය සඳහා අනුබල දෙනු ලබයි. ආරක්ෂිත ජාලයක් මගින් (ආහාර, ආධාර හෝ රැකියා සුරක්ෂිතභාවය) අසරණභාවයට ඇද වැටීමට ඉඩ ඇති පුද්ගලයින්ට සමාජ රක්ෂණය ද දැඩි අවශ්‍යතාවයන් ඉතා ඉක්මනින්ම ලබා දිය යුතු අයටද මෙම සේවාවන් සපයනු ලබයි. සමාජ ආරක්ෂණ උපක්‍රමයක් ලෙස ආර්ථික හිනිමගෙහි පහළම කොටසෙහි සිටින ජනතාව වනම් සාම්ප්‍රදායික සුක්ෂම මූල්‍ය සේවාවන් ලබා ගැනීම සඳහාවත් සුදුසු නොවන ඉතාමත් දුප්පත් ජනතාව වෙත ලගා වීමේ සහ උපකාර වීමේ එක් සාර්ථක ක්‍රමයක් වේ.

සුක්ෂම මූල්‍ය වැඩසටහන් මෙන් නොව ආරක්ෂිත ජාල වැඩසටහන් සඳහා ආධාර මුදල් විශාල ලෙස ලබා දීම අවශ්‍ය වේ. බොහෝ පුද්ගලයින්ට ලබා දෙන සේවාවන් සඳහා වැය වන පිරිවැය දැරීම අපහසු වේ. මීට අමතරව ආරක්ෂිත ජාල සේවාවන් මගින් ලබා දෙන සේවාවන් ඉටුකිරීම සඳහා අවශ්‍ය වන හැකියාවන්, ණය සහ අතිකුත් මූල්‍ය සේවාවන් ලබා දීමට අවශ්‍ය හැකියාවන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් වේ. මෙම හේතූන් මත මූල්‍ය සේවාවන් සමඟ ආරක්ෂිත ජාල ක්‍රියාකාරකම් පතුරවා දීම වැඩි ගැඹුරක් නොමැතිව සුක්ෂම මූල්‍ය ආයතන ක්‍රියාත්මක කළ යුතුවේ.

මෙම සාමාන්‍ය සිරිත අතහැර නොදා, සමහර සුක්ෂම මූල්‍ය ආයතන විසින් අවම වශයෙන් දුප්පතුන් සඳහා ප්‍රයෝජනවත් විය හැකි ලෙස වක්‍ර ආකාරයෙන් හෝ පවතින ආරක්ෂිත ජාලයන් සමඟ සම්බන්ධ විය හැකි මාර්ග පිළිබඳව සොයා බලයි. සමහරක් ඉතා සුපරීක්ෂාකාරීව

ඔවුන්ගේ සේවලාභීන්ට මූල්‍ය පුහුණුව සහ තොරතුරු ලබා දෙන අතර වඩාත් ඔවුන්ගේ සේවලාභීන්ට සුක්ෂම මූල්‍ය ආයතන සමඟ ක්‍රම ක්‍රමයෙන් සම්බන්ධවීමට හැකිවේ. දුප්පත් අසරණ ජනතාවට ඉතිරි කළ හැකි බවත්, වත්කම් වර්ධනය ආරම්භ කළ හැකි බවත් එහි ප්‍රචල ලෙස තිරසාර ආර්ථික ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධවීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ සම්පත් ලබා ගත හැකි බවත් යන කරුණු මත පිහිටා ඔවුන්ට අවශ්‍ය විට සුක්ෂම මූල්‍ය ආයතන විසින් ලබා දෙන මූල්‍ය සේවාවන් සහ ණය සාර්ථක ලෙස යොදා ගත හැකි වන බවට උපකල්පනය මත මෙම

සහයෝගිතාවය පාදක වේ. වෙනත් අයුරකින් පවසනවානම් ආරක්ෂිත ජාල වැඩසටහන් වලින් ප්‍රතිලාභ ලබන ජනතාව, දුර්ණ නිදහස් සුක්ෂම මූල්‍ය සේවලාභීන් තත්වයට උසස් විය හැකි බව වේ.

මෙම ඉලක්කගත සටහන් තුල සුක්ෂම මූල්‍ය ආයතන සහ ආරක්ෂිත ජාල වැඩසටහන් අතර සම්බන්ධතාවයන් පිළිබඳ ප්‍රාථමික ආකෘතීන් දෙකක් පිළිබඳ සාකච්ඡා කරනු ලබයි. පළමු ආකෘතියෙහිදී, ආරක්ෂිත ජාල වැඩසටහන් මගින්ම ඔවුන්ගේ සේවලාභීන්ගේ ජීවනෝපායන් වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීම සඳහා මූලික මූල්‍ය සේවාවන් විකසනය කරනු ලබයි. මෙහිදී ආරක්ෂිත ජාලය සමඟ සුක්ෂම මූල්‍ය ආයතනයෙහි ඇති සම්බන්ධතාවය සීමාසහිත වේ. ගණුදෙනුකරුවන් ලෙස උසස් කල හැකි සාර්ථක සාර්ථක සේවලාභීන් තෝරා ගැනීම පිණිස පමණක් සුක්ෂම මූල්‍ය ආයතන විසින් සරල සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබයි. මෙම සුක්ෂම මූල්‍ය ආයතන වලට මෙහිදී අත්වන ප්‍රතිලාභය ලෙස මෙම ආරක්ෂිත ජාලය සමඟ සම්බන්ධ වන්නන්ගේ හැසිරීම පිළිබඳව ඔවුන් ලබා දෙන තොරතුරු වලින්, අනාගතයේදී ඔවුන් විසින් ණය ලබා ගෙන ආපසු ගෙවීමේදී කිනම් ආකාරයකට හැසිරෙනු ඇත්ද යන තීරණයට වළඹීම පහසු කරවීමට සටහන් කළ හැකිය. ආරක්ෂිත ජාලයක වැඩසටහනකට සහභාගී වූ කාන්තාවක පිළිබඳ ඇය රැකියාවක නිරත වීම පිළිබඳ, දිනපතා ඉතුරුම් සිදුකිරීම හෝ එසේම ආරක්ෂිත ජාලය මගින් ලබා ගන්නා ලද ණය මුදලක් එසේම ආරක්ෂිත ජාලය මගින් ලබා ගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීම පිළිබඳ සොයා බැලිය හැකි තොරතුරු ඇති විටක හදිසියේම එම සුක්ෂම මූල්‍ය ආයතනයට ණය මුදලක් ලබා ගැනීමට පැමිණෙන කාන්තාවකට වඩා අවදානම අඩු බව එම ආයතනය විසින් සළකනු ලබයි. සේවලාභීන් පිළිබඳ තොරතුරු නොමැති සුක්ෂම මූල්‍ය ආයතනයකට වඩා මෙම තොරතුරු සහිත ආයතනයකට වඩාත් ආරක්ෂිත ණය මුදල් දුප්පත් ජනතාව සඳහා ලබා දීමට හැකියාව ඇත.

ආරක්ෂිත ජාලයන්ට සහභාගිවන්නන්ගේ සම්බන්ධතාවයන් මගින්ද ප්‍රතිලාභ අත්වේ. මන්දයත් ඔවුන් ආරක්ෂිත ජාල වැඩසටහන් සමඟ සම්බන්ධව සිටින විටදී යහපත් කාර්යසාධනයක් අභිප්‍රේරණය කරන අතර ඔවුන්ට දීර්ඝ කාලීන මාවතක් ලබා දෙන බැවිනි. මෙලෙස දෙපසටම වාසි සලසන තත්වය මගින් වැඩසටහනට හෝ සුක්ෂම මූල්‍ය ආයතනයට හෝ සුළු අතිරේක පිරිවැයක් හෝ අවදානමක් ඇති කරනු ලබයි. තිරසාරව ලගාකර ගැනීම සඳහා එහි ඇති හැකියාවට හානි නොකරමින් සේවලාභීන්ට එහි

සමාජ මෙහෙවර ක්‍රියාවේහි යෙදවීමට මෙම උපාය මාර්ගය යොදා ගැනීමට දුර්වල සුක්ෂම මූල්‍ය ආයතනයකට වුවද හැකියාවක් ඇත.

මෙහි දෙවන ආකෘතියෙහිදී සුක්ෂම මූල්‍ය ආයතනය සහ ආරක්ෂිත ජාල වැඩසටහන අතර ඉතා ප්‍රබල සහයෝගීතාවයක් දක්නට ඇත. මෙම ආකෘතියෙහිදී සුක්ෂම මූල්‍ය ආයතනය විසින් වියට අනුබද්ධ හෝ අතිරේකව වෙනත් වැඩසටහනක් ලෙස ආරක්ෂිත ජාල සමඟ සෘජුව කටයුතු කරන ආයතනයක් පිහිටවනු ලබයි. ආරක්ෂිත ජාල වැඩසටහන් සමඟ සහයෝගයෙන් සුක්ෂම මූල්‍ය ආයතනයේ අතිරේක ආයතනය විසින් මූල්‍ය නොවන සේවාවන් ද, සමහර විට සහනාධාර ලෙස ලබා දෙන ඉතුරුම් හෝ ණය සේවාවන්ද සපයා දෙනු ලබයි. සාර්ථක ලෙස උසස් වන්නට සුක්ෂම මූල්‍ය ආයතනයෙහි සාමාන්‍ය වැඩසටහන්වලට සහභාගීවීමට අවස්ථාව ලැබේ. සුක්ෂම මූල්‍ය ආයතනයෙහි අතිරේක ආයතනය සඳහා ප්‍රධාන ධාරාවට අයත් සුක්ෂම මූල්‍ය වැඩසටහන් වලට හැකියාව ලැබෙන තෙක් වියට සහභාගී වන්නන්ට එහි සේවාවන් සැපයීම සඳහා මුදල් ලබාදීම සිදුකල යුතුවේ.

මෙම දෙවන ආකෘතිය සඳහා සුක්ෂම මූල්‍ය ආයතනයට අධික වියදමක් සහ අවදානමක් ඇතුලත් වන අතර වියට සුක්ෂම මූල්‍ය ආයතනයේ සුක්ෂම ණය මෙහෙයුම් කටයුතු වල වැදගත් කොටසක් වන ණය ආපසු ගෙවීමේ දැඩි විනයක් සහිත සංස්කෘතිය ආරක්ෂිත ජාල වැඩසටහන් වල අංගයක් වන "පරිත්‍යාග" මගින් අවතක්සේරු වීමේ අවදානමද ඇතුලත් වේ. ආරක්ෂිත ජාල වැඩසටහන් සහ සුක්ෂම මූල්‍ය ආයතනයේ අංගයන් අතර පැහැදිලි වෙනස්කමක් තිබිය යුතුවේ. සාමාන්‍යයෙන් වෙනම ආයතනයක් තුළ වෙනස් සේවක පිරිසක් යොදා ගැනීම මගින් මෙය සිදුකරනු ලබයි. මෙය සෘජු සහයෝගීතා ආකෘතිය, පරිමාණ හා කැපී පෙනෙන සාර්ථකත්වයක් ඇති ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය ඉතා දැඩි ලෙස, තිරසාරව පවත්වාගෙන යනු ලබන සුක්ෂම මූල්‍ය ආයතනයන්ට (එවිට ඔවුන්ගේ කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට ගෙවීම් කළ හැකි) සඳහා පමණක් යොදා ගත හැකි වේ.

සුක්ෂම මූල්‍ය ආයතනයන්ට පුහුණු වැඩසටහන් සහ සේවාවලාභීන් සපයා දෙනු ලබන ආරක්ෂිත ජාල වැඩසටහන්

CARE බංගලාදේශය: (The Rural Maintenance Program (RMP) (ග්‍රාමීය නඩත්තු වැඩසටහන)

බංගලාදේශයේ CARE වැඩසටහනෙහි RMP වැඩසටහන

1982 හිදී අසරණ ග්‍රාමීය කාන්තාවන්ට-එනම් කුටුම්භය නඩත්තු කරන කාන්තාවන් හෝ ආධාරිත පුරුෂයින් සමඟ විවාහ වී සිටින කාන්තාවන් සහ වෙනත් ආදායම් මාර්ගයක් නොමැති කාන්තාවන් සඳහා ආරම්භ කරන ලද පොදු වැඩසටහනකි. RMP වැඩසටහන් සඳහා කාන්තාවන් වසර 4 ක ස්ථිර කාලයක් සඳහා තෝරා ගනු ලබයි. පස් සහිත ග්‍රාමීය මාර්ග නඩත්තු කිරීම වෙනුවෙන් ඔවුන්ට මුදල් වේතනයක් ලබා දෙන ලදී. මෙම වැඩසටහන සඳහා තෝරා ගනු ලබන කාන්තාවන් වයස අවුරුදු 18-35 ත් අතර වීමද, රැකියාව කිරීමට ශාරීරික හැකියාවෙන් යුතු වීමද අවශ්‍ය වේ. මෙම වැඩසටහනට සම්බන්ධ සෑම කාන්තාවක්ම ඇයගේ ආදායමෙන් පහෙන් එකක කොටස ඉතිරි කිරීමට අනිවාර්යයෙන්ම බැඳී සිටියි. මෙයට සහභාගීවන්නන්ට සංඛ්‍යා පිළිබඳ දැනුම, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සෞඛ්‍ය සහ පෝෂණය පිළිබඳවද ආදායම් උත්පාදන හැකියාවන් සහ සුළු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවද ලබා දෙනු ලබයි. වැඩසටහන් වකුය අවසානයේදී වසරක කාලයක් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපදේශන සේවාවන් ලබා දීම CARE ආයතනය මගින් සිදුකරනු ලබයි.

RMP වැඩසටහන බංගලාදේශයේ ග්‍රාමීය දිස්ත්‍රික්කවල සියයට 90 ක ප්‍රදේශයක ක්‍රියාත්මක වේ. වැඩසටහනට සම්බන්ධ පිරිස විසින් කිලෝ මීටර 84,000 ක් දිග මාර්ග ප්‍රමාණයක් නඩත්තු කරනු ලබයි. ඕනෑම මොහොතක කාන්තාවන් 40,000 කට වැඩි ප්‍රමාණයක් වැඩසටහනට සම්බන්ධව සිටින අතර සෑම වසරකදීම 10,000 ක කාන්තාවන් ප්‍රමාණයක් වැඩසටහන සම්පූර්ණ කරනු ලබයි.

නොකඩවා ලබා දෙන බාහිර ආධාරවල අවශ්‍යතාවයන්ගෙන් ඔබ්බට වියට සහභාගීවන්නන් යොමුකරවීමට RMP අරමුණු කරයි. අනිවාර්ය ඉතුරුම් තුළින් ආරම්භක ප්‍රාග්ධනය ලබා දීමත්, අවශ්‍ය පුහුණු ලබා දීමත්, නව සුළු ව්‍යවසායකයින් බිහිකිරීමට යොදා ගන්නා ක්‍රමඋපාය වේ. සුළු ව්‍යවසායකයින් ලෙස සියළුම කාන්තාවන් සාර්ථක නොවුවත් RMP සතුව සාර්ථක වාර්තා රැසක් ඇත. වසර තුනක් වන වැඩසටහන් වකුය අවසානයේදී සියයට හත්තෑ නවයක ප්‍රතිශතයක් සුළු ව්‍යවසායකයින් ලෙස ස්වයං රැකියාවල යෙදී සිටියි. දේශීය සුක්ෂම මූල්‍ය ආයතන පිළිබඳ තොරතුරු මෙම කාන්තාවන්ට ලබා දෙන අතර ඔවුන් ඊලඟ පියවරට පැමිණි විට කාරක ප්‍රාග්ධනය ලබා ගැනීම සහ අවශ්‍ය ව්‍යාපාරික පුළුල් කිරීම් සඳහාත් මෙම සුක්ෂම මූල්‍ය ආයතන කරා යොමුවීම දිරිමත් කරවයි. 2005 වසර ආරම්භයේදී බංගලාදේශයේ CARE ආයතනය විසින්

කුටුම්භ ආරක්ෂණ අධ්‍යයනයක් පවත්වන ලද අතර එහිදී උසස් වූ කාන්තාවන්ගෙන් සියයට 65 ක්ම වැඩසටහනින් ඉවත්වී වසර තුනක් අවසානයේදීත් රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ලෙස රැඳී සිටින බව සොයා ගන්නා ලදී.

DEID -CARE /මලාවි - වඩා සාර්ථක නොවූ යොදා ගැනීමක්

RMP හි සාර්ථකත්වයෙන් රැකියා වැඩසටහනකට සහභාගී වූවන් සුක්ෂම මූල්‍ය වැඩසටහනකට උසස් කිරීම ලේසි පහසු කටයුත්තක් බව පෙන්නුම් නොකරයි. මෙම වැඩසටහන මලාවි දේශය තුළ ක්‍රියාත්මක කෙරුණද එමගින් වයට සහභාගීවූවන්ට දුර්ඝ කාලීන තිරසාරබවක් ලබා ගැනීමට අපොහොසත් විය.

මධ්‍යම පළාතේ යටිතල පහසුකම් නඩත්තු කිරීමේ වැඩසටහන (Central Region Infrastructure Maintenance Program (CRIMP) මලාවි දේශයේ DEID වැඩසටහනක් වන අතර 1999 අවසානයේදී ආරම්භ කළ අතර මලාවි දේශයේ මධ්‍යම ප්‍රදේශයේ දිස්ත්‍රික්ක දෙකක් තුළ ක්‍රියාත්මක විය. ග්‍රාමීය ප්‍රදේශවල පාරවල් නඩත්තු කිරීම සඳහා කාන්තාවන්ට රැකියා ලබා දීමේ වසර දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය විය. කාන්තාවන් 1,600 කට මෙමගින් රැකියා ලබා දෙන ලදී. කණ්ඩායම් එකමුතුකම, විශ්වාසය ගොඩනගාගැනීම සහ මූලික ව්‍යාපාරික හැකියාවන් පිළිබඳව පුහුණුව ඔවුන්ට ලබා දෙන ලදී. සුදුසු ආර්ථික ක්‍රියාකාරකමක් සොයා ගැනීම සඳහාද ඔවුන්ට උපකාර ලැබුණි. ඔවුන්ගේ රැකියා වැඩසටහනින් ලැබුණු ආදායමෙන් තුනෙන් එකක කොටසක් අනිවාර්ය ඉතුරුම් ලෙස අඩුකර ගන්නා ලදී. ස්වේච්ඡා කණ්ඩායම් ඉතුරුම් අරමුදල්වලද මෙයට සහභාගී වූවන් විසින් ඉතිරි කරන ලද අතර ඔවුන් විය කණ්ඩායමේ අනිත් කාන්තාවන් සඳහා ණය ලෙස ලබා දීමට යොදා ගැනුණි. 2002 වසරේ මුල් කාලයේදී ව්‍යාපෘතිය අවසන් විය. ව්‍යාපෘතියෙහි සමහරක් කොටස් ජාතික ආරක්ෂක ජාල වැඩසටහන් ව්‍යාපෘතියෙහි සමහරක් කොටස් සමඟ පසුව සම්බන්ධ විය.

CRIMP වැඩසටහන තුළින් දුප්පත් කාන්තාවන් සාර්ථක ලෙස ඉලක්ක ගත කෙරුණ අතර එලදායි ඉතුරුම් වැඩසටහන් ගොඩ නැංවීමද ප්‍රයෝජනවත් හැකියා පුහුණු ලබා දීමද සිදු කෙරුණි. වැඩසටහන් ඇගයීම් තුළින් පුහුණුවීම් සහ පාරවල් නඩත්තු කිරීමේ වැඩ තුළින්

උපයාගත් ඉපැයීම් ද එම වැඩසටහනට සහභාගීවූවන්ට ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් වල යෙදීමට උපකාරී වූ බව දක්නට ලැබුණි. (සාමාන්‍යයෙන් සිල්ලර වෙළඳාම සහ ගොවිතැන් කටයුතු) ඉතුරුම් මගින් හදිසි පාරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂයෙන්ම කුටුම්භයන් දීර්ඝ කාලයක් පුරා පවතින කුසගින්නට මුහුණපෑමට සිදුවූ විට අතීතයින් ප්‍රයෝජනවත් බව තහවුරු කරන ලදී. CRIMP වැඩසටහනට සහභාගීවූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් වැඩසටහන අවසාන වී වසර තුනකට පසුවත් ඉතුරුම් සංස්කෘතියක් පවත්වාගෙන ගිය අතර ඔවුන්ගේ ඉතුරුම් හදිසි අවස්ථාවන් සහ ඔවුන්ගේ කුඩා ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගන්නා බව ඔවුන් පවසන ලදී. කෙසේ නමුත් ණය ගෙවීම් පිළිබඳ සීමාවන් ඵලෙසම පවතින අතර දීර්ඝකාලීන ආර්ථික ප්‍රතිප්‍රාප්තිය සිදුනොවුණි.

පුහුණු සහ ඉතුරුම් මගින් මෙම වැඩසටහනට සහභාගීවන්නන්ට සුළු ව්‍යවසායකයින් ලෙස නැගී සිටීමටත් ඉන් අනතුරුව කාරක ප්‍රාග්ධනය ලබා ගැනීමට, ව්‍යාපාර පුළුල් කිරීමට සහ වෙනත් මූල්‍ය සේවාවන් ලබා ගැනීමට සුක්ෂම මූල්‍ය ආයතනවලින් ණය මුදල් ලබා ගැනීමට හැකිවනු ඇති බවට උපකල්පනය කර CRIMP වැඩසටහන ආරම්භ කරන ලදී. නමුත් CRIMP වැඩසටහනකට සුක්ෂම මූල්‍ය ආයතන සමඟ හවුල් කාරත්වයට පැමිණීමට අපහසු විය. සුක්ෂම මූල්‍ය ආයතන ආකර්ශනය කරගැනීම සඳහා මෙම දිස්ත්‍රික්ක ඉතා දුප්පත් ඒවා විය. එම නිසා වැඩසටහන මගින් ඉතුරුම් සඳහා යාන්ත්‍රණයක් ගොඩ නැංවුවත්, මූල්‍ය විනය පිළිබඳ දිරිමත් කලත්, එසේම ආදායම් උත්පාදන ක්‍රියාකාරකම් අරම්භ කිරීමට උපකාර වුවත්, ඒ මගින් සුක්ෂම මූල්‍ය ආයතනවල සේවාවන් ලබා දීමට අපොහොසත් විය.

ආරක්ෂිත ජාල වැඩසටහන් තුළ සුක්ෂම මූල්‍ය ආයතනවල සෘජු මැදිහත්වීම

BRAC /බංගලාදේශය : IGVGD වැඩසටහන

බංගලාදේශයේ Income Generation for Vulneble Group Development Programme (අවදානම් සහිත කණ්ඩායම් සංවර්ධනය සඳහා ආදායම් උත්පාදන වැඩසටහන - IDVGD) යනු රජය, ලෝක ආහාර වැඩසටහන :WFD * සහ ප්‍රධාන සුක්ෂම මූල්‍ය ආයතනයක් වන BRAC ආයතනයෙහි සහභාගීත්වයෙන් පවත්වනු ලබන්නකි. මෙම වැඩසටහනට සහභාගීවන්නන් ඉතා සුළු ආදායම් උත්පාදන අවස්ථාවන් සහිත හෝ එවැනි අවස්ථාවන් නොමැති අන්ත

දුගී ග්‍රාමීය කාන්තාවන්ට වේ. BRAC ආයතනය මගින් එහි සාමාන්‍යයෙන් පවත්වාගෙන යනු ලබන සුක්ෂම මූල්‍ය වැඩසටහන් සඳහා අන්ත දුගී පුද්ගලයින් සම්බන්ධ කර ගැනීම අසීරු බව වටහා ගන්නා ලදී. මන්දයත් ඔවුන්ට ණය ලබා දෙනවාට වඩා මූලික අවශ්‍යතාවයන් සඳහා පරිත්‍යාග ඉක්මනින්ම ලබා දීම අවශ්‍ය වන බැවිනි. එසේම මෙම අන්ත දුගී අය අතර ආහාර ලබා ගැනීමට ඇති සීමිත සහ අපේක්ෂා කළ නොහැකි හැකියාව සහ දීර්ඝ කාලයක් තුළ මෙම අන්ත දුගී පිරිසට සේවය සැලසීමට රජයට අරමුදල් නොමැතිකම යන දීර්ඝකාලීන ගැටළු විසඳීම සඳහා රජයට ආධාර දිය හැක්කේ ඉතා සුළු වශයෙන් බව BARC ආයතනය දැන සිටියේය. IGVGD හි අරමුණ වනුයේ මෙයට සහභාගි වන්නන් දැඩි ලෙස සහනාධාර වැඩසටහන් මත රඳා සිටින්නන් තිරසාර සුක්ෂම ණයවැඩසටහන් කරා සම්බන්ධ කරවීමයි.

IGVGD හි වැඩසටහන ඉතා දුගී පුද්ගලයින්ට මාස 18 ක් පුරා ධාන්‍ය ලබා දෙන ආරක්ෂිත ජාල වැඩසටහන මත ගොඩ නංවනු ලද අතර එය ඉතා දැඩි ලෙස කුසගින්නේ සිටීමට හේතුවන කාන්තා මුලිකත්වය සහිත කුටුම්භයන් සඳහා විය. සාමාන්‍ය සුක්ෂම මූල්‍ය මෙහෙයුම් කටයුතු වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වූ BRAC ඒකකයක් මගින් කාන්තාවන් කණ්ඩායම් වලට සංවිධානගත කල අතර ඉතුරුම් එකතු කිරීමද, චලවළු සිටුවීම හෝ සතුන් ඇතිකිරීම සහ වෙනත් සත්ව පාලන ක්‍රියාකාරකම් ඇතුළත් පුහුණු ලබා දීමද සිදු කෙරුණි. රැකියා පුහුණුවෙන් පසුව ඔවුන්ට සුළු පරිමාණ ආදායම් උත්පාදන කටයුත්තක් ආරම්භ කිරීම සඳහා කුඩා ණය මුදලක් (ඩොලර් 50 ක්) සහභාගිවුවන්ට ලැබුණි. මෙම ණය මුදල සඳහා ආපසු ගෙවීම් ඉතාමත් කුඩා වූ අතර එය ඔවුන්ට ලැබෙන ධාන්‍ය ආධාරයෙන් බාහිරව ගෙවීමට හැකියාව ලැබිණි. මෙම ණය මුදල් වල මෙහෙයුම් පිරිවැය හෝ නැවත අයකර ගැනීම පිළිබඳ BRAC ආයතනය කිසිදු ආයාසයක් නොදැක්වූ අතර මෙම වියදම් අතිකුත් සේවාවන් සමඟ පරිත්‍යාග සමඟ සහනාධාර ලෙස ලබා දෙනු ලැබුණි. නොමිලේ ධාන්‍ය ලබා දෙන චක්‍රය අවසාන වන විට එයට සහභාගිවුවන්ට පුහුණුව ලැබී තිබූ අතර ණය කළමනාකරනයද සමහර ව්‍යවසායක කටයුතු උත්සහ දැරීමද ප්‍රාග්ධන ආයෝජන ලෙස යොදා ගත හැකි එක්රැස් කළ ඉතුරුම් ද පැවතුණි. එසේම වැඩසටහනට සහභාගිවුවන් සාමාන්‍ය සුක්ෂම මූල්‍ය වැඩසටහන්වල සේවාවන්ට බවට පත්වී සිටියහ.

IGVGD හි ප්‍රථම විශ්ලේෂණය විය. එහි ආරම්භයේ සිට අන්ත දුප්පත් කාන්තාවන් මිලියන 1.6 ක් වෙත සේවය සලසා ඇත. මෙයට සහභාගිවුවන්ගෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකක කොටසක්වත් අන්ත දුගී බවින් මිදී තවදුරටත් සහනාධාර ලබා දීමට අවශ්‍ය නොවන සුක්ෂම මූල්‍ය සේවාවන් ලබා ගන්නා සේවාවන්ට පත්වී තිබුණි. IGVGD පිළිබඳ කරන ලද සමීක්ෂණ වලදී සේවාවන්ගේ ආදායම සහ ද්‍රව්‍යමය වත්කම් ඉහළ යෑම පෙන්නුම් කළ අතර (ගොවිපල හෝ නිවාස, ඉඩම්, ඇඳුන් සහ පොරොනා යනාදී) සහනාධාර සඳහා අයදීම අඩුවී තිබුණි. සේවාවන්ගේ ස්වයං අදහස් දැනගැනීම සඳහා සිදුකල අධ්‍යයනවලදී වැඩසටහනට සහභාගි වීමෙන් පසුව වඩාත් විශ්වාසනීය හැගීමකින් යුක්තව සිටි අතර ඔවුන්ගේ ජීවිත වර්ධනය වී ඇති බව ඔවුන් විශ්වාස කරන ලදී.

IGVGD ආකෘතිය බංගලාදේශයේ නැවත වතාවක් ක්‍රියාත්මක කරන ලදී. රජය සහ ලෝක ආහාර වැඩසටහන තවත් සුක්ෂම මූල්‍ය ආයතන 10 ක් සමඟ සම්බන්ධවී වී හා සමාන ධාන්‍ය බෙදා හැරීමේ සහ වෙනත් මූල්‍ය සේවාවන් ලබා දීමේ නිරත වූ අතර එහිදී 2003-2004 වකුයේදී කාන්තාවන් 44,000 ක් මණ මෙයට සහභාගී විය.

ඇලෙක්සැන්ඩ්‍රියා ව්‍යාපාර සංගමය/රීජිප්තුව : **TSEP**
 රීජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා ව්‍යාපාර සංගමය : ABA 1988 දී ආරම්භ කරන ලද ලාබ නොලබන ආයතනයකි. එය සුක්ෂම මූල්‍ය වැඩසටහන් දෙකක් පවත්වාගෙන යනු ලබයි. ණය මුදලක සාමාන්‍ය ඇ.ඩො. 500 ක් වන සුළු හා කුඩා ව්‍යාපාර වැඩසටහන සහ සුළු ව්‍යවසායකයින්ගේ පිබිදීම (Blossoms of Micro Enterprises Programme) ලෙස හඳුන්වන ඉතා දුප්පත් අය ඉලක්ක කරගත් මෙම වැඩසටහන විශේෂයෙන් කාන්තාවන් ඉලක්ක කරගන්නා අතර ණය මුදලක ප්‍රමාණය ඩොලර් 25 සිට ඩොලර් 125 දක්වා අගයක් ගනී.

Towards Self- Employment Project (ස්වයං රැකියා මාවතකට වැඩසටහන : (TSEP)

අන්ත දුගීතාවය නිසා සුළු ව්‍යවසායකයින්ගේ පිබිදීම වැඩසටහනට සහභාගී වීමට නොහැකි වූ හෝ එයට සහභාගීවීමට අකමැති වූ අය සඳහා 2000 වසරේ මාර්තු මාසයේදී ABA විසින් ආරම්භ කෙරුණි. එයට ආගමික නියමක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබුණු ආධාර මගින්

අරමුදල් ලබා දුනි. TSEP මගින් රැකියා නොමැති පුද්ගලයින්ට ඩොලර් 50 ක ආධාර මුදලක් ලබා දුනි. මෙහි පළමු කොටස වන ඩොලර් 25 ක මුදල එම පුද්ගලයින් ශක්‍යතාවයකින් යුත් ආර්ථික කටයුත්තක පූර්ණ කාලීනව නිරත වීමට කැමැත්තක් දක්වන බවට එහි කාර්ය මණ්ඩලයට ස්ථීර වශයෙන්ම තහවුරු වූ විට ලබා දෙනු ලබයි. ඔවුන් මාස තුනක කාලයක් සාර්ථකව ව්‍යාපාර කටයුතු සිදුකිරීමෙන් පසුව ඉතිරි ඩොලර් 25 ක මුදල ලබා දුන් අතර ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා තවදුරටත් කැපවීමෙන් කටයුතු කළ යුතු විය. TSEP වැඩසටහන මගින් සාර්ථක ගනුදෙනුකරුවන්ට ප්‍රථමයෙන්ම “පිබිදීම” වැඩසටහනට සම්බන්ධ කළ අතර ඉන් අනතුරුව සුළු හා කුඩා ව්‍යවසායකයින්ගේ වැඩසටහනට උසස් කෙරුනි.

2005 අවසන් වනතුරු TSEP මගින් 2300 ක් පමණ ප්‍රමාණයකට පරිත්‍යාග ලබා දෙන ලදී. මෙයින් සියයට හැත්තෑවක් පමණ සේවාවලින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදුකල නමුත් මේ වන විටත් සියයට 5 ක ප්‍රතිශතයක් පමණක් “පිබිදීම” වැඩසටහන සමඟ සම්බන්ධ වී ඇත. TSEP අනුව මෙයට සහභාගිවූවන් “පිබිදීම” වැඩසටහනට සම්බන්ධ කරවීමට ඔවුන්ගේ වර්ධනය ඉතා සෙමින් සිදුවන අතර වයට හේතුව ලෙස පරිත්‍යාග ලබා දීම සඳහා එම ආයතනයේ ණය නිලධාරීන් යෙදවීම මගින් මිශ්‍ර පනිවිඩ එම සේවාවලින්ට ලබා දීමයි. මෙම අනුපිළිවෙල අනුව සාර්ථකව ඉදිරියට යන පුද්ගලයින් සාම්ප්‍රදායික සුක්ෂම මූල්‍ය සේවාවලින් බවට උසස් වීමට හැකියාවක් පෙන්නුම් කරයි.

සාර්ථක ලෙස මෙම උපකාරී වැඩසටහන් සඳහා සහභාගි වන සියළුම දෙනා සුක්ෂම මූල්‍ය වැඩ සටහන් සඳහා උසස් වන බවට සහතික කළ නොහැකි වුවත්, නියමිත ලෙස ව්‍යුහගත කරන ලද සහායක වැඩසටහන් මගින් සුක්ෂම මූල්‍ය වැඩසටහන් කරා ගමන් කළ හැකි යහපත්

ස්ථාවරයක් පෙන්නුම් කරනු ලබයි. කෙසේ නමුත්, ඉතාමත් සාර්ථක අවස්ථාවන් වලදීත් කාන්තාවන් පහෙන් තුනක ප්‍ර මාණයක් නැවතත් අන්ත දුගී බවට පත්වීමට ඉඩ ඇති අතර තවදුරටත් ආරක්ෂිත ජාල වැඩසටහන් අවශ්‍ය විය හැකිය.

මෙම සම්බන්ධිත ආරක්ෂිත ජාල වලට සුක්ෂම මූල්‍ය හවුල්කරුවන්ට සාපේක්ෂ ප්‍රවීලාභ ඇත. ආරක්ෂිත ජාල සහ සුක්ෂම මූල්‍ය ක්‍රියාවන් මිශ්‍ර කිරීමෙන් සම්බන්ධිත ආකාරයෙහි එලදායිතාවය අනතුරකට ලක්වීම සිදුවිය

හැකිය. පරිත්‍යාග කටයුතු මෙහෙයවීම සඳහා තිබියයුතු හැකියාවන් තිරසාර මූල්‍ය සේවාවන් සපයා දීම සඳහා අවශ්‍ය වන හැකියාවන්ට වඩා වෙනස් වේ. හැකියාවක් සහිත සුළු ණය දැඩි නැවත ගෙවීමේ විනය අනුව රඳා පවතින අතර ණය ලබා දෙන ආයතනයම පරිත්‍යාග මුදල් ලබා දීම සිදුකල හොත් එය අවදානමකට ගොදුරු විය හැකිය. එහි ප්‍රවීපලයක් ලෙස TSEP විසින් වෙනත් කාර්ය මණ්ඩලයක් යොදාගනිමින් වඩාත් සාර්ථක සන්නිවේදන ක්‍රම සහිත නව ක්‍රමවේද ඇතිකරනු ලබයි. මෙම පරිත්‍යාග එක් වරක් පමණක් සිදුවන ක්‍රියාවක් බව සේවාවලින්ට තේරුම් කර දීමට TSEP කාර්ය මණ්ඩලය කටයුතු කරන අතර අනාගත ව්‍යාපාරික මෙහෙයුම් සහ ව්‍යාප්ත කිරීම් විශ්වාසනීය ණය මූලාශ්‍ර මගින් සිදුකල යුතු බව පැහැදිලි කරයි.

උගත් පාඩම්

මෙම ඉලක්කගත සටහනෙහි ඉදිරිපත්කරන ලද සිද්ධි අධ්‍යනයන් මගින් පවතින සහනාධාර ලබාදෙන ආරක්ෂිත ජාල වැඩසටහන් සහ සුක්ෂම මූල්‍ය වැඩසටහන් අතර කුමන ආකාරයේ සම්බන්ධතා ස්ථාපිත කළ හැකි දැයි යෝජනා කරයි. දුප්පතුන් සඳහා වඩාත් හොඳ ප්‍රවීපල ඇති කල හැකි උපකාර ලබා දිය යුතු සුදුසු පිළිවෙලද මෙහි පෙන්නුම් කරයි. ඉතා ඉක්මනින්ම ලබා දිය යුතු පරිභෝජන අවශ්‍යතාවයන් සපුරා ගැනීමට පරිත්‍යාග ලබාදීම මගින් ආරම්භ කර “සුළු වත්කම්” ගොඩනගා ගැනීමත් ඉන් අනතුරුව හැකියා පුහුණුව සහ ව්‍යාපාරික කළමනාකරණ පුහුණුවද , ඉතුරුම් සේවාවන් සහ සමහර අවස්ථාවලදී සේවා ලාභීන්ට සුළු ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා කුඩා ණය ලබා දීම පිළිබඳවත් සටහන් කර ඇත.

- වැඩසටහනට ඇතුළත් කරගන්නා බව තහවුරු කරගත යුතු අතර එහිදී දැඩි මූල්‍ය විනය පිළිබඳ අදහස ඔවුන්ට හොඳින්ම තහවුරු කළ යුතුය.
- වැඩසටහනට සහභාගිවන්නන් සමාජ ආරක්ෂක වැඩසටහනට ඉතා මෑතකදී ම ඇතුළත් වූවන් ඔවුන් සඳහා මූල්‍ය සේවාවන් ඉතුරුම් තුලින් ආරම්භ කළ යුතුය. මේ මගින් සුළු වත්කම් ගොඩනැංවීම, කම්පනයන්ට ඵරෙහිවආරක්ෂණයන් සැපයීමට සහ සහභාගී වන්නන් අතර නිරන්තර ආපසු ගෙවීම් සිදුකරන සංස්කෘතියක් ගොඩනැංවීම යන කරුණු සපුරාලයි.

•

- හැකියා පුහුණුව, ව්‍යාපාරික උපදෙස් සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල කොටසක් ලෙස මූල්‍ය ආයතන පිළිබඳ තොරතුරු සැපයීම.
- පහසු ආර්ථික කටයුතු සඳහා සරල ණය මුදල් සමඟ ආරම්භ කරන්න. වියට සහභාගිවන්නන් ව්‍යාපාර ආරම්භ කළ පසු සාම්ප්‍රදායික සුක්ෂම මූල්‍ය ආයතනවල සේවාවලින් වීම සඳහා සූදානම් වේ.
- සුක්ෂම මූල්‍ය ආයතනයේ සේවාවන් සඳහා උසස් කළ හැකි ව්‍යවසායික සහභාගිවන්නන් හඳුනාගන්න.

මෙහි සාකච්ඡා කළ සිද්ධීන් හි සුක්ෂම මූල්‍ය සේවාවන් සඳහා උසස් කිරීමෙන් ලබා ගත හැකි සාර්ථකත්වයන් මෙන්ම මෙහිදී නිසර්ගයෙන්ම බැඳී පවත්නා දුෂ්කරතා පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙහි සාකච්ඡා කර ඇති සාර්ථකම සිද්ධිවලදී (BRAC -IGVGD සහ CARE - RMP උදාහරණ ලෙස) සහභාගිවන්නන්ගෙන් පහෙන් තුනක කොටසක් නැවතත් අන්තදුගී මට්ටමට ඇද වැටී ඇති අතර ආරක්ෂිත ජාල වැඩසටහන්වල අඩුම සහයෝගය අවශ්‍යව ඇත.

පළමුවන ආකෘතියේදී ආරක්ෂිත ජාල සහ පරිත්‍යාග වැඩසටහන් තුළින් සහභාගිවන්නන් සුක්ෂම මූල්‍ය වැඩසටහන් කරා ඇතුළු කිරීමට සූදානම් කිරීමට අවශ්‍ය තොරතුරු සහ පුහුණු සපයා දෙයි. සාර්ථක කාර්ය සාධනයක් පෙන්නුම්කරන ලද අය සඳහා ආරක්ෂිත ජාල වැඩසටහනින් මූල්‍ය සේවාවන් වෙත සුක්ෂම මූල්‍ය ආයතන විසින් උසස් කරනු ලබයි. මෙය සුක්ෂම මූල්‍ය ආයතන හා ආරක්ෂිත ජාල දෙපාර්ශවයටම වාසි ගෙනෙන ආකෘතියක් වන අතර සුක්ෂම මූල්‍ය ආයතනයේ මේ වන විටත් අන්ත දුගී අය සඳහා සුදුසුවන ක්‍රමවේදයක් පවතින්නේ නම් පමණක් විය සුක්ෂම මූල්‍ය ආයතනයට අතිරේක හිරිහැරයක් හෝ අවදානමක් බවට පත් වෙනු ඇත. එසේම අළුතින් ආරම්භ කරන ලද සාපේක්ෂකව දැඩි ස්ථාවර තත්වයක නොමැති සුක්ෂම මූල්‍ය ආයතනයකට වුවද මේ ආකාරයට සමාජ ආරක්ෂණ වැඩසටහනකට සම්බන්ධ වීමට හැකිවේ.

දෙවන ආකෘතියෙහිදී සුක්ෂම මූල්‍ය ආයතනය මතට දැඩි ඉල්ලුමක් ඇති කරන අතර ආරම්භක ක්‍රියාකාරකම් මූල්‍යනය කිරීම සඳහා අන්ත දුගී, සමාජ ආරක්ෂණ වැඩසටහන්වලට සහභාගී වන්නන්ට සහනාධාර ණය ලබා දීමද ඇතුළත්ව ඇති අවස්ථාවලදී මෙය විශේෂිත වේ.

විවැනි සහයෝගීතාවයක් සඳහා සුක්ෂම මූල්‍ය ආයතන විසින් විලඹිය යුතු වන්නේ එම ආයතනය පරිණත මූල්‍ය ආයතනයක් වශයෙන් තම ප්‍රධාන සුක්ෂම ණය ව්‍යාපාරය මූල්‍යමය වශයෙන් ස්ථාවර සහ තිරසාර බවකට පැමිණ ඇත්නම් පමණි.

නිගමනය: සංවාදයන් සහ අත්හදාබැලීම් සඳහා


සුක්ෂම මූල්‍ය සේවාවන් ලබා ගැනීමට අසීරුවන අන්ත දුගී ජනතාව වැදගත් මූලික සංවර්ධන මූලාශ්‍රයන්ගේ එනම් සමාජ ආරක්ෂණ ක්‍රමෝපායන්ගේ කොටසක් ලෙස සලකන ආරක්ෂිත ජාලයන්හි වැදගත් ඉලක්කයක් බවට පත් විය යුතුය. නමුත් සාමාන්‍යයෙන් සුක්ෂම මූල්‍ය කර්මාන්තය විසින් සමාජ ආරක්ෂණ කටයුතු අතහැර හෝ එසේත් නැතිනම් විසින් අනව කටයුතු සිදුකරයි. සුක්ෂම මූල්‍ය කර්මාන්තයේ නිරතව සිටින්නන් සාමාන්‍යයෙන් සමාජ ආරක්ෂණය (විශේෂයෙන් ආරක්ෂිත ජාල) පරිත්‍යාග හෝ සහනාධාර සමඟ සමාන කරන අතර එමඟින් වෙළඳපල විනාශ කර දමන තිරසාර බවට පත්වීමට දරන උත්සාහයන් වලකාලයි. ණය ගැති බව වැඩිවන සුක්ෂම මූල්‍ය සේවාවන් සමඟ සම්බන්ධවීම මගින් දුප්පත් ජනතාව අනතුරට ලක්වීමේ අවදානම වැඩි බව සමාජ ආරක්ෂණ විශේෂඥයින් විසින් පොදුවේ විශ්වාස කරයි. ආරක්ෂිත ජාල හෝ පරිත්‍යාග වැඩසටහන් පළමුවෙන්ම ඵලදායී ඉලක්කගත කිරීම සිදුකළ යුතු අතර ඊළඟ පියවර වශයෙන් සුදුසු සේවාවන් සපයා දෙනු ලබන බව තහවුරු කරගත යුතුය. ආරක්ෂිත ජාල වැඩසටහන් තුළ සුළු සහනාධාර ලෙස “පුහුණු සඳහා” ණය වැඩසටහන් අන්තර්ගතවන්නේ නම්, මෙම ණය මුදල් සුක්ෂම මූල්‍ය විශේෂඥයින් විසින් කළමනාකරණය කිරීම ඉතාමත් සුදුසු වන අතර සහභාගී වන සුක්ෂම මූල්‍ය ආයතනයේ සාමාන්‍ය ණය මෙහෙයුම් කටයුතුවලින් වෙන්කර සිදුකල යුතුය.

මූල්‍ය ආයතන ඔවුන්ගේ කාර්යභාරය වෙනුවෙන් “ උසස් වන්නන්” තෝරාගැනීම සඳහා ක්‍රමවේදයන් පවතින බව තහවුරු කර ගත යුතු අතර එමගින් ශ්‍රේණිගත කර අවසානයේදී සාමාන්‍ය සේවාවලට කණ්ඩායම් සමඟ එකතුකිරීමට හැකිවේ. සාර්ථක වැඩසටහන් තුළින් පහත දැක්වෙන කරුණු සිදුකල හැකිය.

සහනාධාර ලබා දෙන පරිත්‍යාග වැඩසටහන් හෝ සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වෙනත් වෘත්තීය ආයතනයක් තෝරා ගත යුතුය. මෙවැනි ආකාරයේ වැඩසටහන් සුක්ෂම මූල්‍ය ආයතනයේ ප්‍රධාන විෂයන් අතර හැර.

පරිත්‍යාග සහ ණය පිළිබඳව මිශ්‍ර පහිවිඩ ලබා දීම සුදුසු නැත. සුක්ෂම මූල්‍ය ආයතන විසින් උසස්වන්නන්ට ඔවුන්ගේ මෙම විශ්වාසයන් හිසා සමහර වැදගත් අදහස් නිර්මාණශීලී ගවේෂණයන් සඳහා යොමු නොවේ. දුප්පතුන් සඳහා ලබා දෙන සේවාවන් වල බලපෑම පුළුල් කළ හැකි නම් සුක්ෂම මූල්‍ය අංශයේ නව ප්‍රවේශයන් ගවේෂණය කිරීම අවශ්‍ය වේ. ආරක්ෂිත ජාල වැඩසටහන් මගින් උසස්වීම දිය හැකි ක්‍රමවේදයන් එනම් ශබ්දතාවයකින් යුතු දීර්ඝකාලීන සැලසුමක් නිර්මාණය කිරීම සඳහා එයට සහනාධි වන්නන්ට උදව් කිරීම අවශ්‍ය වේ. මෙයට මූල්‍ය සේවාවන් කරා ලගා වීමද ඇතුළත් වේ. සුක්ෂම මූල්‍ය ක්ෂේත්‍රයේ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් වල නියුක්තිකයින්ට ප්‍රවේශයෙන් සැලසුම්කරන ලද හවුල්කාර වැඩසටහන් තුළින් මෙම කරුණු දෙකම ලබා දිය හැකි වේ. මේ ක්ෂේත්‍රයන් දෙකෙහිම වෘත්තිකයින්ට පූර්ව සංකල්පනයක් පසෙක තබා විකිනෙකා සමඟ වඩාත් හොඳින් සාකච්චා කර අනෙක් වශයෙන් ප්‍රවීලාභ අත්කර දෙන, එකමුතුව සිදුකරන උත්සාහයන් මගින් මෙම අවස්ථාවන් ගෙන් ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකිවනු ඇත.

සූක්ෂ්ම මූල්‍ය ආයතන කටු උසස් කිරීමේ අනුපිළිවෙල



සිංහල පරිවර්තනය: නිලුපමා මදුරාවල

GTZ යනු කුමක්ද ?

ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපාරයක් ලෙස තිරසාර සංවර්ධනයක් සඳහා ලොව පුරා මැදිහත්වීම් සිදුකරන GTZ ආයතනය ජර්මානු රජයේ සංවර්ධන ප්‍රතිපත්තිමය අරමුණු ඉටු කර ගැනීමට දායක වේ. ගෝලීයකරණය වූ ලෝකයේ දේශපාලනික, ආර්ථික, පරිසරවිද්‍යාත්මක හා සමාජයීය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ හැකි, ඉදිරිය දකින විසඳුම් ඉන් ලබා දෙයි. දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කිරීමේ දී GTZ ආයතනය සංකීර්ණ ප්‍රතිව්‍යුහකරණ ක්‍රම හා පරිවර්තන ක්‍රියාවලීන් ප්‍රවර්ධනය කරයි. එහි ආයතනික අරමුණ තිරසාර පදනමක් යටතේ මිනිසුන්ගේ ජීවන තත්ත්වයන් නංවාලීම යි.

ෆෙඩරල් ව්‍යාපාරයක් වන GTZ ආයතනය පිහිටා ඇත්තේ ෆ්රැන්ක්ෆර්ට් නුවර අසල වූ එෂ්බෝර්න් ප්‍රදේශයේ ය. 1975 දී පිහිට වූ GTZ ආයතනය පෞද්ගලික හීතිය යටතේ ලියාපදිංචි කළ සමාගමකි. ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය එහි ප්‍රධාන අනුග්‍රාහකයා ය. මෙම සමාගම වෙනත් ජර්මානු අමාත්‍යාංශ, අනෙකුත් රටවල රජයන් මෙන් ම යුරෝපා කොමිසම, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර අනුග්‍රාහකයන් ද පෞද්ගලික ව්‍යාපාර ද නියෝජනය කරයි. GTZ කටයුතු කරනුයේ පොදු ප්‍රතිලාභ පදනම යටතේ ය. උපයන අතිරික්තය එම ආයතනයේ ම තිරසාර සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සහයෝගීතා ව්‍යාපෘතීන්ට නැවත ආයෝජනය කෙරේ.

ProMiS යනු කුමක්ද ?

ProMiS යනු ශ්‍රී ලංකා සුක්ෂ්ම මූල්‍ය ක්‍ෂත්‍රයේ වර්ධනය සඳහා වූ පුළුල් වැඩසටහනක් වන අතර එය ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය සහ ජර්මනියේ ආර්ථික සහයෝගීතාව හා සංවර්ධන පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශය (BMZ) වෙනුවෙන් ජර්මන් තාක්ෂණික සහයෝගීතා (GTZ) ආයතනයයි.

ProMiS හි 2වන අදියර ක්‍රියාත්මක වනුයේ 2009 වර්ෂයේ දෙසැම්බර් සිට 2012 වර්ෂයේ නොවැම්බර් දක්වා වේ. එහි ප්‍රධාන අරමුණු නම්, ශ්‍රී ලංකාවේ දිළිඳු ප්‍රදේශ වල ජීවත්වන විවිධ හේතු මත විධිමත් සමාජ ව්‍යුහයන් ඉවත්වී ජීවත් වන ජන කණ්ඩායම් සමාජ ගත කිරීම මගින්, මෙම කණ්ඩායම් වල ආර්ථික සුරක්ෂිතතාව හා සමාජ සහභාගිත්වය ඇති කර , සමෝධානික මූල්‍ය පද්ධතියක් වෙත අන්තර්ග්‍රහනය කිරීමේ දැඩි උත්සහයයි. තවද මෙම කණ්ඩායම් ධාරිතා වර්ධනය කිරීමෙන් , ProMiS ආයතනය ශ්‍රී ලංකාවේ සුක්ෂ්ම මූල්‍ය ක්‍ෂත්‍රයේ ප්‍රවර්ධනයට කටයුතු කරන අතර එය නොයෙකුත් පුහුණු වීම්, ව්‍යාපාර සංවර්ධන සේවාවන් (BDS) සහ මූල්‍ය කටයුතු පිළිබඳ දැනුම් සැපයීම වශයෙන් ක්‍රියාත්මක වේ.

ProMis - Promotion of the Microfinance Sector
German Technical Cooperation
East Tower, Level 16, World Trade Centre,
Colombo 01, Sri Lanka
T +94 11 4963773/4
M +94 77 3647654
F +94 11 4622485
W www.microfinance.lk